Payment Options for Local Students.

Bank Account details Of FGS-SUSL:

Bank /Branch (Branch Code): Bank of Ceylon /Sabaragamuwa University Branch (286)Account Name:Faculty of Graduate Studies, Sabaragamuwa University of Sri LankaAccount Number:79701001

Option 01-Over-the-Counter Banking.

• The Student must mention the <u>NIC No: for "Reference number"</u> in Deposit Slip as per the attached sample slip and request the bank to enter it along with the transaction.

BANK OF CEYLON	මුදල් තැන්පතු පතිකාව பண வைப்புச் சீட்டு Cash Deposit Slip		கதி/Date				
Bankers to the Nation	രീള്ള® / කാമിന്ദര് നുംതന കങ്ങൾക്ര/அட்டை இலக்கம் Account / Card Number						1
ගිළාම / කාබ්පත් ගිමයාගේ නම සහ ලිපිනය නഞාඡයත්/ ආட්තා _ තාබන්නි ආර්ථානාසික් Guumsbi (மුනබාසියුරු :			තෝට්ටු தாள்கள் Notes	රුපියල් / ලංක. / Rs.			00 # g
Account / Card Holder's Name and Address:			5000 /-	1.			
Account / Card Holders N	ame and Address :		2000 /-				
තින්න (කා	ඩිපත් හිමියා නොමැගිව චෙනත් පාර්ශවයක් විසින් කරන රු. 200.000ට චැඩු මුළුඳ් තැන්පත සඳහා		1000 /-				-
கணக்குரிமையாளர்/அட்டை வைத்திருப்பவர் அல்லாது மற்றவர்கள் ரூபா. 200,000/-க்கு மேல் பண்வைப்புச் செய்பவை For cash deposits above Rs. 200,000 deposited by Person other than A/C Holder/Card Holder			1			1-12 	
			500 /-				_
ലാൽത്ത് മാർത്തൽ ഒരു മയ ക്രീതര / ബൈവൺ (ബെഡ്ഡൺ) വെലന്ത്രൾ ശ്രക്ഷേദിലുൾ Depositor's Name and Address			200 /-				
1			100 /-				
ජානයා ගමන් බලපත්) රියදරු බලපත් අංකය			50 /-			1 12	
தே.அ.அ./கடவுச்சிட்டு/சாரதி அனுமதிப்பத்திர இல. / N.I.C / P.P / D.L No.:		-		41			+-
දුරකවන අංකය / මළු/කොහැයිඩනි			20 /-				-
			10/-				
නැත්පතුවේ අවශානාවය / ബෝට්ණ් ලීහුස්සාර් / Purpose of Deposit :			කාසි පුළුළුසණ Coins				
(Ref No) 911234647 V			Coins BaxaB				20000
തങ് ലത്താ / ബെഡ്പ്റ്റ് പ്രൈപ്പാപനിൽ എവ്വം / Depositor's Signature			லாத்தம்				
පට්තණය මුදාව හෝ බල අන්සන් ඇත්ත	9 பல்லு / கணனி அம்கீடு அல்லது அதிகார ஒப்பம் இருப்பின் சென்றுபரயாகும் / Valid Computer Print or Authorised S		Total		v	alidation	ch
10						. Si	gna
	e your "NIC No " as shown above,in ff ont of the Ref. No and infor		enter it al	ong with	transact	tion.	
	arty depositing on behalf of you ,advice them to write Candidate's	NICNO					

- After making the payment, the student should send the a photo/ scan copy of the deposit slip immediately to the following email addresses for system update purposes;
 - i. ab@fgs.sab.ac.lk
- ii. <u>sarangi@adm.sab.ac.lk</u>


Option 02-Online Banking Applications (Apps). E.g. - People's Wave, FriMi, BOC B app.

- The Student must use <u>NIC No: as "Remarks"/ "Transaction Description"</u> when fund transferring.
- After making the payment, the student should send the fund transfer confirmation / a screen print immediately to the following email addresses for system update purposes;
 - i. <u>ab@fgs.sab.ac.lk</u> ii. <u>sarangi@adm.sab.ac.lk</u>

Option 03-Internet Payment Gateway (IPG).

• You can make online payments using "VISA" or "MASTER" Debit/Credit card issued by any Bank. If you wish to use a Debit Card, please make sure that the Debit Card supports on-line payments, and necessary configurations are done. You may contact the issuing bank for verification.

Step 01- Go to the Faculty of Graduate Studies Website Home page: <u>https://www.sab.ac.lk/fgs/</u> **Step 02**- Select the "**Pay Online**" option. <u>https://www.sab.ac.lk/fgs/online-payment/</u>



Step 03- Fill the date entry field/ cages in the Internet Payment Gateway (IPG) **Step 04 -** Enter your card details and confirm to pay.

- After making the payment, the student should send the receipt of the payment to the following email addresses for system update purposes;
- i. <u>ab@fgs.sab.ac.lk</u> ii<u>.sarangi@adm.sab.ac.lk</u>

(Payment made from Cash Deposit Machines (CDM) of Banks are discouraged as such transfers not indicate your credentials / identification. Students are strictly advised to stick in to above 03 options and avoid from any inconveniences that may arise from using CDM.)

© Finance Unit – FGS-SUSL.